



ඩී. එස්. සේනානායක විද්‍යාලයය - කොළඹ 07

අවසාන වාර පරීක්ෂණය - 2016 ජුනි

ගිණුම්කරණය I - 13 ශ්‍රේණිය

කාලය : පැය 02 යි.

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

- ගිණුම්කරණයේ දී ව්‍යාපාරය, එහි අයිතිකරුවන්ගේ වෙත වූ වෙනම ඒකකයක ලෙස සලකන්නේ කුමන සංකල්පයන් ද?

(1) ඒකක සංකල්ප	(2) ගැලපුම් සංකල්පය	(3) ස්වාධීන සංකල්පය
(4) ස්වාධීන සංකල්පය	(5) පිරිවැය සංකල්පය	
- මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල වීම අනිවාර්ය කර තිබෙන්නේ,
 - (1) 2007 අංක 7 දරන සමාගම් පනතින්.
 - (2) 1982 අංක 17 දරන සමාගම් පනතින්.
 - (3) 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණය හා විගණන ප්‍රමිත පනත මගින්.
 - (4) 1918 ව්‍යාපාර නාම ආඥා පනත මගින්.
 - (5) ශ්‍රී ලංකා මුදල් පාලන පනත මගින්.
- "රු. 5000/- කට මිලදී ගෙන තිබූ තොගයක් රු. 6000/- කට ණයට විකිණීම" නිවැරදි බලපෑම පෙන්නුම් කරයි.

A - වත්කම් අඩු වේ. 5000	X - ප්‍රාග්ධනය වැඩි වේ. 5000
B - වත්කම් අඩු වේ. 6000	Y - ප්‍රාග්ධනය වැඩි වේ. 1000
C - වත්කම් වැඩි වේ. 1000	Z - ප්‍රාග්ධනය වැඩි වේ. 1000

(1) A හා X	(2) B හා Y	(3) C හා Z
(4) A හා Y	(5) C හා Y	
- පහත ඒවායින් අසම්භාව්‍ය වගකීමක් නොවන්නේ,
 - (1) ව්‍යාපාරයට විරුද්ධව පවරා තිබෙන තවම තීන්දු නොවූ නඩුවක්.
 - (2) තුන්වන පාර්ශවයක් වෙනුවෙන් ව්‍යාපාරය විසින් කර ඇති ඇපවීම.
 - (3) අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ප්‍රාග්ධන වැය ගිවිසුම්.
 - (4) වටිටම කළ කල් නොපිරි විනිමය බිල්පත්.
 - (5) බැංකු ණය සඳහා ගෙවිය යුතු පොලිය.
- වර්ෂයක් අවසානයේ විකුණුම් ලෙපරයේ මුළු ණයගැති ශේෂයේ එකතුව රු. 500,000 ක් විය. රු. 40,000 ක් ගෙවිය යුතු ගනුදෙනු කරුවෙක් ධුන්වත් වීම හේතුවෙන් එම ණය අයකර ගැනීමට නොහැක. ණය ගැතියන්ගෙන් 2% ක් අඩමාණ ණය ලෙස සැලකිය යුතුය. ශේෂ පත්‍රයේ දැක්විය යුතු ණය ගැති ශුද්ධ අගය.

(1) රු. 400,000	(2) 352,800	(3) රු. 352,000
(4) 360,000	(5) රු. 450,800	
- සී/ ස සමාධි සමාගමේ බැංකු ප්‍රකාශයේ 2010 මාර්තු 31 දිනට රු. 380,000 ක බැර ශේෂයක් පෙන්නුම් කරයි. 2010 මාර්තු මස බැංකු ප්‍රකාශනය හා මුදල් පොත සමාලෝචනය කිරීමේ දී ගණකාධිකාරී විසින් පහත දේ සටහන් කර ගන්නා ලදී.
 - බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත රු. 237,000.
 - ගනුදෙනුකරුවෙකුගෙන් ලද රු. 50,000 ක චෙක්පත් මුදල් පොතට චුර කර තැබූ.
 - උපලබ්ධි නොවූ තැන්පත් රු. 124,750.
 - ගනුදෙනු කරුවෙකුගෙන් ලැබී බැංකුගත කළ රු. 55,000 ක චෙක්පත බැංකුව විසින් අගරු කර වී සඳහා රු. 1,000 ක ගාස්තුවක අයකර ඇත.
 - මුදල් පොතේ සටහන් නොකළ වෙනත් වෙළෙඳ ගාස්තු රු. 300 කි.

ඉහත ගැලපීම් කිරීමට පෙර මුදල් පොතේ ශේෂය.

(1) රු. 229,750	(2) රු. 226,750	(3) රු. 224,050
(4) රු. 230,250	(5) ඉහත කිසිවක් නොවේ.	

7. ඉහත ගැලපීම් කිරීමෙන් පසු මුදල් පොතේ ශේෂය
- (1) රු. 230,250 (2) රු. 272,750 (3) රු. 265,00
 (4) රු. 226,750 (5) රු. 267,750
8. ව්‍යාපාරයක තම ගිණුම් වර්ෂය ආරම්භයේ දී ඒකක 100 ක් තිබූ අතර ඒකක 600 ක් පසුව මිලට ගෙන ඇත. ඒකක 500 ක් වර්ෂය තුළ විකුණා ඇති අතර එක් ඒකකයක් රු. 100 බැගින් මිලට ගෙන රු. 150 කට විකුණා තිබේ. අවසාන තොගය තුළ අබලන් වූ ඒකක 100 ක් ඇති අතර ඒවා සඳහා රු. 10 බැගින් නැවත සැකසුම් වියදමක් හා රු. 5 බැගින් අලෙවි වියදමක් දරා රු. 90 බැගින් විකිණිය හැකිය. ශේෂ පත්‍රයේ පෙන්විය යුතු තොග අගය කීයද.
- (1) රු. 19,000 (2) රු. 22,000 (3) රු. 18,000
 (4) රු. 17,500 (5) රු. 20,000

(9) - (12) දක්වා පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

සුමනසිරිගේ ව්‍යාපාරයේ 2008.03.31 දිනට භෞතික තොග ගණන් ගැනීමක් සිදු කර නොමැත. නමුත් 2008.04.05 දින කරන ලද භෞතික තොග ගණන් ගැනීමට අනුව අගය රු. 850,000ක් විය. 2008.04.05 දක්වා දින 5 තුළ දී සිදු වූ ගනුදෙනු පහත දැක් වේ.

	රු.
විකුණුම්	320,000
ගැණුම්	150,000
ආපසු වවුම්	15,000
ආපසු යැවුම්	20,000
හානි වූ තොග පිරිවැය	30,000
භාණ්ඩ ගැනිලි	10,000

9. සමාන්‍ය විකුණුම් කරනු ලබන්නේ විකුණුම් මිලෙන් 1/3 දළ ලාභයේ ලැබෙන පරිදි වන නමුත් මෙම කාලය තුළ කර තිබෙන රු. 20,000 ක විකුණුම් කර ඇත්තේ පිරිවැයෙන් 1/3 ක දළ ලාභයක් ලැබෙන පරිදි වේ. මෙම භාණ්ඩ ආපසු වටා නැත. 3/31 - 4/5 දක්වා චක්‍රවර්තී ජීවිතය කොපමණද?
- (1) රු. 170,000 (2) රු. 200,000 (3) රු. 195,000
 (4) රු. 190,000 (5) රු. 205,000
10. 3/31 - 4/5 දක්වා ඉදිරි ගැණුම් කොපමණ ද?
- (1) රු. 130,000 (2) රු. 100,000 (3) රු. 90,000
 (4) රු. 120,000 (5) රු. 140,000
11. සමාන්‍ය විකුණුම් මිල යටතේ ඉපැයූ දළ ලාභය කොපමණ ද?
- (1) රු. 90,000 (2) රු. 95,000 (3) 106,000
 (4) රු. 100,000 (5) රු. 105,000
12. 3/31 තොග අගය කීයද?
- (1) රු. 885,000 (2) රු. 965,000 (3) රු. 860,000
 (4) රු. 850,000 (5) රු. 950,000
13. වත්කමක ආරම්භක පිරිවැය රු. 27,000 ක් ද සුන්බුන් අගය හා ඵලදායී ජීවකාලය පිළිවෙලින් රු. 3,000 ක් සහ වර්ෂ 6 ක් විය. වසර 2 කට පසුව ඉතිරි ඵලදායී ජීව කාලය තවත් වසර 3 ක් බවත් සුන්බුන් අගය රු. 4000 ක් බවත් තීරණය කෙරිණ, දෙවන වර්ෂයේ සහ 3 වන වර්ෂයේ ක්ෂය ප්‍රමාණයන් පිළිවෙලින්,
- (1) රු. 3000 ක් හා රු. 2000 (2) රු. 5000 ක් හා රු. 4000 (3) රු. 4000 ක් හා රු. 5000
 (4) රු. 2000 ක් හා රු. 3000 (5) ඉහත් කිසිවක් නොවේ.

14. සී/ස අසිත සමාගම 2009/10/01 දින රු. 300,000 කට යන්ත්‍රයක් මිලට ගත්තේ ය. එයට ප්‍රවාහන ගාස්තු 50,000 ක් ද සවි කිරීමේ වියදම් රු. 20,000 ක් ද දැරීය. භාවිතයෙන් 3 වන මාසය අවසානයේ දී යන්ත්‍රය කඩා වැටීම නිසා අලුත්වැඩියා කිරීමට රු. 10,000 ක් වැය කෙරිණ. සුන්වූන් අගය රු. 30,000 කි. එලදායි ජීව කාලය වර්ෂ 5 කි. 2009/12/31 දිනට ධාරණ අගය කුමක් ද?
- (1) 363,000 (2) 340,000 (3) 353,000
 (4) 323,000 (5) 350,000

15. 2010.04.01 දින ණය හිමි පාලන ගිණුමේ ශේෂය රු. 9,3000 ක් විය. 2010 අප්‍රේල් මස තුළ දී පහත සඳහන් ගනුදෙනු සිදු කෙරිණි. ණයට ගැනුම් රු. 125,000 ගැනුම් ආපසු යැවුම් රු. 10,000 ණය හිමියන්ට ගෙවූ මුදල් රු. 100,000 ලැබුණු වට්ටම් රු. 2,000. 2010.04.30 දිනට ණය හිමි පාලන ගිණුමේ ශේෂය කුමක් ද?
- (1) රු. 101,000 (2) රු. 106,000 (3) රු. 93,600
 (4) රු. 104,000 (5) රු. 102,00

16. පහත තොරතුරු සපයා ඇත.

විකුණුම් රු. 29,100
 ණය හිමියන්ට ගෙවීම් රු. 22,500

	2008/12/31	2009/12/31
ණය හිමියෝ (රු.)	5250	6500
භාණ්ඩ තොගය	4500	-

දළ ලාභය විකුණුම් පිරිවැයෙන් 20% කි.

2009/12/31 දින තොගයේ අගය රුපියල්,

- (1) 4000 (2) 5000 (3) 6000
 (4) 4970 (5) 6000

17. ලක්ෂන ක්‍රීඩා සමාජයේ ගිණුම් පොත්වලින් සාමාජික මුදල්වලට අදාළ පහත සඳහන් තොරතුරු උපුටාගන්නා ලදී.

2009 වර්ෂයේ දී එකතු කර ගන්නා ලද සාමාජික මුදල

2008 වර්ෂය සඳහා	රු. 1000
2009 වර්ෂය සඳහා	රු. 15,000
2010 වර්ෂය සඳහා	රු. 1000

හිඟ සාමාජික මුදල

2008 වර්ෂයට අවසාන දිනට	රු. 4000
2009 වර්ෂය අවසාන දිනට	රු. 8000
2008 වර්ෂය තුළ ලද 2009 ට අදාළ සාමාජික මුදල්	රු. 1000

අදායම් හඳුනාගැනීමේ දී මුදල් පදනම යොදා ගන්නේ නම් 2009 වර්ෂයේ ආදායම් හා වියදම් ගිණුම තුළ වාර්තා කළ යුතු සාමාජික මුදල් ආදායම වනුයේ.

- (1) රු. 15,000 (2) රු. 21,000 (3) රු. 6,000
 (4) රු. 23,000 (5) රු. 17,000

18. 2009 වර්ෂයේ P හා Q හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය රු. 300,000 කි. මෙම ශුද්ධ ලාභය පහත ලෙස විසර්ජනය කිරීමට හවුල්කරුවන් එකඟ වී ඇත
- (i) ප්‍රාග්ධන පොලිය P හා Q අතර රු. 25,000 බැගින්
 - (ii) රු. 30,000 බැගින් හවුල් වේතන
 - (iii) ප්‍රාග්ධන පොලී හා හවුල් වේතන අඩු කළ පසු ලාභයෙන් 10% ක කොමිස් මුදලක් P ට හිමි වේ.
 - (iv) ලාභලාභ 3 : 2 ට අනුපාතයට බෙදාගනී.

P (රු.)	Q (රු.)
(1) 157,000	281,00
(2) 80,000	120,000
(3) 120,000	80,000
(4) 102,800	68,400
(5) 68,4000	102,600

19. ශ්‍රී.ල.හි. ප්‍රමිති අංක 36 අනුව වෙන කිරීම සිදු කිරීම සඳහා තෘප්ත කළ යුතු කොන්දෙසි.
- (1) විය හැකි බැඳීම, ප්‍රමාණාත්මක බව හා අදාළ බව.
 - (2) ප්‍රමාණාත්මක බව, අනාගත ආර්ථි ප්‍රතිලාභ ගලායාමේ හැකියාව සහ ගෙවීමට ඇති හැකියාව.
 - (3) විශ්වාසවන්ත බැඳීම, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලායාමේ හැකියාව සහ විශ්වාසවන්ත ඇස්තමේන්තුව
 - (4) වර්තමාන බැඳීමට අනාගත ආර්ථික ප්‍රවීණතා ගලායාමේ හැකියාව හා විශ්වාසවන්ත ඇස්තමේන්තුව
 - (5) විය කි බැඳීම, අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලායාමේ හැකියාව සහ විශ්වාසවන්ත ඇස්තමේන්තුව
20. A, B හා C නැමති නිෂ්පාදිත 3කට අදාළ පහත විස්තර 2010 මාර්තු 31 දිනට ලබා දී ඇත.

	A	B	C
2010/3/31 තොග ඒකක	1500	1000	500
විකුණුම් මිල (රු.)	20	25	30
විකුණුම් වියදම් (රු.)	5	10	15
පිරිවැය	16	14	15

අයිතම් ක්‍රමය යටතේ 2010/3/31 තොග අගය රුපියල්

(1) 44,000 (2) 45,200 (3) 45,500 (4) 45,200 (5) 43,000

21. 2010/3/31 දින සාමාන්‍ය කොටස් හිමියන් සඳහා රු. 3/- ලාභාංශයක් අධ්‍යක්ෂවරුන් විසින් යෝජනා කරන ලද්දේ නම් විය මූල්‍ය ප්‍රකාශ තුළ නිරූපණය කළ යුත්තේ (නිකුත් කර තිබූ සාමාන්‍ය කොටස් ගණන 20,000 ක් විය.)
- (1) රු. 60,000 ගෙවිය යුතු ලාභාංශ ලෙස
 - (2) රු. 240,000 ගෙවිය යුතු ලාභාංශ ලෙස
 - (3) සටහනක් ලෙස හෙළිදරව් කළ යුතුයි.
 - (4) ස්කන්ධයේ කොටසක් ලෙස පෙන්විය යුතුයි.
 - (5) විසර්ජනයක් ලෙස ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කළ යුතුයි.
22. ප්‍රසාද කොටස් නිකුත්කිරීමක් නිසා වන බලපෑමක් නොවන්නේ,
- (1) සංචිත ප්‍රකාශිත ප්‍ර/ාග්ධනයට එකතු වීම.
 - (2) වත්කම් වර්ධනය නොවීම.
 - (3) ණයහිමියන්ගේ ආරක්ෂාව වෙනස් නොවීම.
 - (4) තෝලන අනුපාතය සහ ජංගම අනුපාතය වෙනස් නොවීම.
 - (5) ණය හිමියන්ගේ ආරක්ෂාව අඩුවීම.
23. මුදල් ප්‍රවාහයක් සමග හට නොගැනීමට වඩාත් හැකියාවක් ඇත්තේ,
- (1) කොටස් ප්‍රාග්ධනය (2) ලාභලාභ ශේෂය (3) පොදු සංචිතය
 - (4) ප්‍රත්‍යාගණය සංචිතය (5) බැංකු ණය

24. අවිනි සමාගමේ 2010/3/31 න් අවසන් වර්ෂයේ පහත තොරතුරු දී තිබේ.

	රු.
ආරම්භ කොටස	300,000
අවසාන කොටස	280,000
මිලට ගැනුම්	1,400,000
ආපසු වැටුම්	30,000

තොග පිරිවැටුම් අනුපාතය

- | | | |
|--------------|--------------|-------------|
| (1) වාර 4.2 | (2) වාර 4.82 | (3) වාර 4.4 |
| (4) වාර 4.89 | (5) වාර 5 | |

25. නිෂ්පාදිත A හා B නිෂ්පාදනය කරන සමාගමක සත්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 60,000 ක් විය. ඇස්තමේන්තු කළ පොදුකාර්ය අන්තර්ග්‍රහණ අනුපාතව සෘජු ශ්‍රම පැයකට රු. 10 කි. නිෂ්පාදන නොවන අනෙකුත් පොදු කාර්ය පිරිවැය රු. 70,000 ක් විය.

	A	B
සෘජු ශ්‍රම පැය ගණන	3	2
ඒකක ප්‍රාථමික පිරිවැය (රු.)	70	130
නිෂ්පාදිත හා විකුණුම් ඒකක	1,000	2,000
මුළු විකුණුම් (රු.)	150,000	400,000
නිෂ්පාදන A හා B වල ලාභ ආන්තිකය පිළිවෙලින්		
(1) 25% හා 33%	(2) 33 1/3% හා 25%	(3) 30% හා 25%
(4) 25% හා 35%	(5) 35% හා 25%	

26. නිෂ්පාදන ආයතනයක 'x' නම් නිෂ්පාදිතයට සම්බන්ධ පහත තොරතුරු ලබා දී ඇත.

	රු.
සෘජු ශ්‍රමය	2,000,000
සෘජු ද්‍රව්‍ය	2,000,000
වක්‍ර නිෂ්පාදන පිරිවැය	200,000

27. 2010.06.01 දිනට සමාගමක රු. 10,000 (ඒකක 400 ඒකකයක් රු. 25 බැගින්) ආරම්භක කොටසක් තිබුණි. තොග නිකුත් කිරීම් මිල කිරීමට පෙර ඇතුළු පෙර පිට ක්‍රමය (FIFO) භාවිත කරයි. 2010 ජූනි මාසයේ දී පහත ලැබීම් හා නිකුත් කිරීම් සිදුවිය

6/5 ලැබීම ඒකක, 600 රු. 24 බැගින්.

6/12 ලැබීම ඒකක, 400 රු. 28 බැගින්.

6/30 නිකුත් කිරීම් ඒකක 1200

2010 ජූනි මාසය සඳහා විකුණුම් පිරිවැය

- | | | |
|----------------|----------------|----------------|
| (1) රු. 25,600 | (2) රු. 30,000 | (3) රු. 32,000 |
| (4) රු. 56,200 | (5) රු. 55,200 | |

28. 'x' භාණ්ඩයේ පහත තොරතුරු ලබාදී ඇත.

	රු.	
ඒකක විකුණුම් මිල	50	
ඒකක විවලය පිරිවැය		
- ශ්‍රමය	10	
- ද්‍රව්‍ය	10	
- වෙනත්	5	
මුළු ස්ථාවර පිරිවැය	10,000	
ඒකක දායකය (රු.)		ලාභ සම්පූර්ණය (ඒකක)
(1) 25	500	ලාභ/ පරිමා අනුපාතය
(2) 15	400	20%
(3) 25	300	30%
(4) 20	400	40%
(5) 25	400	50%
	400	50%

29. ආයතනයක x හා y යන ව්‍යාපෘති දෙකට අදාළ තොරතුරු (මුදල් ප්‍රවාහයන්) පහත දැක්වේ.

වර්ෂය	x ව්‍යාපෘතිය	y ව්‍යාපෘතිය
0	(300,000)	(400,000)
1	100,000	200,000
2	200,000	100,000
3	300,000	300,000
4	200,000	40,000
සුන්බුන් අගය	30,000	40,000

වට්ටම් සාධකය 10% ක් වන අතර එක් එක් වර්ෂයට අදාළ වට්ටම් සාධකය පහත දී ඇත

වර්ෂය	0	1	2	3	4
වට්ටම් සාධකය	1	0.91	0.83	0.75	0.68

එක් එක් ව්‍යාපෘතියේ පිළගෙවුම් කාලය

	X	Y
(1)	වර්ෂය	වර්ෂ 3
(2)	වර්ෂ 3	වර්ෂ 2 මාස 4
(3)	වර්ෂ 2	වර්ෂ 3
(4)	වර්ෂ 2	වර්ෂ 2 මාස 4
(5)	වර්ෂ 4	වර්ෂ 4

30. එක් එක් ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය (Npv) ගණනය කරන්න.

	X	Y
(1)	රු. 320,000	රු. 160,000
(2)	රු. 185,200	රු. 338,400
(3)	රු. 158,000	රු. 318,000
(4)	රු. 338,400	රු. 185,200
(5)	රු. 318,000	රු. 158,000

31. 200/12/31 දිනට ශේෂ පිරික්සුම තුලනය නොවීය. පහත දෝෂ සොයා ගන්නා ලදී.

- දුරකථන සඳහා ගෙවන ලද රු. 5000 ක් විදුලිය ගිණුමට හර කර ඇත.
- මාසයේ ජල ගාස්තු රු. 4000 ක් මූල්‍ය ප්‍රකාශවල පෙන්වා නැත.
- 2009/01/01 දිනට කලින් ගෙවූ ගෙවල් කලිය රු. 25,000 ගිණුමේ ආරම්භක ශේෂය ලෙස ගෙන නොමැත.
- දුන් වට්ටම් රු. 3000 ක් ලද වට්ටම් ගිණුමට බැර කර ඇත.
- රු. 5000 ක ණයට විකුණුම් ණය ගැනි පාලන ගිණුමට නිවැරදිව හර කර ඇතත් ණය ගැනි පුද්ගලික ගිණුමට රු. 500 ක් ලෙස හර කර ඇත.

ශේෂ පිරික්සුමේ වෙනස කීයද?

32. සත්‍ය අසත්‍ය බව දක්වන්න.

- A. ජ'නලයට පෙර ලෙජරය පිළියෙල කළ යුතුය. (.....)
- B. ජ'නලයට ගිණුමක් වන අතර ලෙජරය උපයෝගී පොතකි. (.....)
- C. මුදල් පොත ද්විත්ව කාර්යයක් ඉටු කල ද සුළු මුදල් පොත එසේ නැත. (.....)
- D. ඉදිරිපත් නොකළ චෙක්පත් පැවතීම නිසා මුදල් පොත සංශෝධනය කළයුතු වේ. (.....)

33. මුදල් පදනම හා උපචිත පදනම අතර ප්‍රධාන වෙනස කුමක් ද?

34. අපේක්ෂිත පාඩුව වහාම හඳුනාගැනීමට අදාළ වන ගිණුම්කරණ සංකල්පය කුමක් ද?

35. කොග පිරිවැය තුළ අඩංගු කොටස් මොනවා ද?

36. පිරිවැය රු. 300,000 ක් වන යන්ත්‍රයක් 2010 ජනවාරි මාසයේ දී අලෙවි කරන විට සම්මිචිත ක්‍ෂය රු. 180,000 ක් පැවතී. ජනවාරි මාසයේ දී වත්කම රු. 150,000 කට විකුණා ඇති නමුත් කර ඇති වකම සටහන වන්නේ විකිණීමෙන් ලද මුදල විකුණුම් ගිණුමට බැර කිරීම පමණි.

ඉවත් කරන යන්ත්‍රයේ ලාභය

- (1) රු. 40,000 (2) රු. 80,000 (3) රු. 100,000
 (4) රු. 30,000 (5) රු. 140,000

37. පහත තොරතුරු ලබා දී ඇත.

	2009/01/01 (රු.)	2009/12/31 (රු.)
තොගය	20,000	30,000
ණය ගැතියෝ	15,000	20,000
ණය හිමියෝ	10,000	15,000
වර්ෂයේ මිලට ගැනුම් (ණයට)		120,000
(අත්පිට)		60,000
ණය ගැතියන්ගෙන් ලද මුදල්		180,000
දුන් වට්ටම්		5,000
බෝල්ණය		3,000
ලද වට්ටම්		4,000
අනෙකුත් ආදායම්		12,000
අනෙකුත් වියදම් (ක්ෂය වීම්, රු. 8,000)		38,000

ඉහත තොරතුරු ඇසුරෙන්.

	වර්ෂයේ විකුණුම් (රු.)	වර්ෂයේ ගැනුම් (රු.)
(1)	120,000	193,000
(2)	193,000	120,000
(3)	193,000	180,000
(4)	200,000	180,000
(5)	195,000	190,000

38. ඇතුළත් වීමේ ගාස්තු ගිණුම්ගත කළ හැකි ප්‍රධාන ක්‍රම 2 ක කුමක් ද?

39. පහත ගිණුම් පිළියෙල කිරීමේ අරමුණ පහදන්න.

	ගිණුම	අරමුණ
(1)	ලැබීම හා ගෙවීම	
(2)	ආදායම් හා වියදම්	

40. A හා B හවුල් ලාභාලාභ 3 : 2 බෙදා ගන්නා අතර ව්‍යාපාරය විසින් B ගෙන් රු. 150,000 ක ණයක් ලබාගන්නා ලදී. ණය පොලී ගෙවීම් සම්බන්ධව හවුල් ගිවිසුමේ කිසිදු සඳහනක් නොමැති. එසේ නම් ණය පොලී ගෙවීමට අදාළ පදනම සහ අනුපාතය දක්වන්න.

41. ඉෂාරා සමාගමේ 2006 හා 2007 සඳහා පහත අනුපාත 2ක දක්වා ඇත. ඒ ඇසුරෙන් සමාගමේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විමර්ශනයන් 2 ක් දක්වන්න.

	2006	2007
ණය/ මුළු වත්කම් අනුපාතය	10%	20%
පොලී ආවරණ අනුපාතය	වාර 25	වාර 15

- (1)
- (2)

42. මැටි මල් බඳුනක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහත පිරිවැයයන්ට නිදසුනක් බැගින් දෙන්න.

- (1) සෘජු ශ්‍රමය
- (2) පොදු කාර්ය පිරිවැය

43. කිරි නිෂ්පාදන ආයතනයක පහත පිරිවැයෙන් සෘජු හා වක්‍ර වශයෙන් වර්ග කරන්න. (✓ ලකුණ යොදන්න.)

පිරවය	සාප්ප පිරවය	වකු පිරවය
(1) යන්ත්‍ර ක්ෂය වීම
(2) කිරි මිලට ගැනීම්
(3) ගොඩනැගිලි වර්ජනම්
(4) කුම්හල් කළමනාකරුගේ වේතන

44. භාණ්ඩයක ආරක්ෂාක ආන්තිකය වගි වත්මන් විකුණුම්වලින් 20% කි. ලාභ පාරිමා අනුපාතය හා වත්මන් විකුණුම් මට්ටම පිළිවෙලින් 40% ක් හා රු. 200,000 කි. පහත දෑ ගණනය කරන්න.

- (1) ස්ථාවර පිරවය රු.
(2) වත්මන් විකුණුම් මට්ටමේ ලාභය රු.

45. සාමගමක් විසින් පොදු මහජනතාවට කොටස් නිකුත් කිරීම හැර තවත් කොටස් නිකුත් කරන අවස්ථා 2 ක් දක්වන්න.

- (1) (2)

46. සාමාන්‍ය කොටස් හා වරණීය කොටස් අතර සමානකමක් හා අසමානකමක් දක්වන්න.

- සමානකමක් :
අසමානකමක් :

47. අන් ආධික ස්ථාවරව තිබිය දී පහත වෙනස්කම් නිසා ශුද්ධ වර්තමාන අගය වෙනස්වන ආකාරය දක්වන්න.

- (1) වට්ටම් අනුපාතය ඉහල යාම ?
(2) මුල් ආයෝජනය අඩු වීම

48. පිළිගෙවුම් කාලයට වඩා ශුද්ධ වර්තමාන අගය ක්‍රමය තුළ ඇති වාසි 2 ක් දක්වන්න.

- (1)
(2)

49. පිළිගෙවුම් කාලය යනු කුමක් ද?

- (1)
(2)

50. 'ශුද්ධ වර්තමාන අගය' ක්‍රමය භාවිත කිරීමේ වාසි 2 ක් දක්වන්න.

- (1)
(2)



ඩී. එස්. සේනානායක විද්‍යාලයය - කොළඹ 07

අවසාන වාර පරීක්ෂණය - 2016 ජුනි

ගිණුම්කරණය II - 13 ශ්‍රේණිය

කාලය : පැය 03 යි.

01. 2014-03-31 දිනට සි/ස හුවන් සමාගමට අදාළව ගිණුම් ගේක ඇතුළත් ගේක පිරික්සුම පහත දැක්වේ.
000

විකුණුම්		3500	ගොඩනැගිලි	1000
ගැණුම්	1500		මෝටර් රථ	800
2013-04-01 කොට	100		ක්ෂය වෙන් කිරීම් 13/4/1	
ගෙනවිත් කුලී	150		ගොඩනැගිලි	300
ආපසු යැවුම්		50	මෝටර් රථ	200
ප්‍රචාරක ගාස්තු	60		ආයෝජන පොලී	200
සේවක වැටුප්	40		ණයකර පොලී	20
අධ්‍යක්ෂ ගාස්තු	130		මෝටර් රථ විකුණුම්	250
විගණන ගාස්තු	75		පොදු සංචිත	350
බොල් ණය	40		රඳවාගත් ඉපයීම්	400
දුන් වට්ටම්	60		ප්‍රකාශිත සාමාන්‍ය කො/ප්‍ර	2000
ණයගැතියෝ සහ ණයකිරීම්	150	100	මුදල් හා බැංකු	420
10% ණයකර		200	ගෙවූ ලාභාංශ	200
20% ආයෝජන	1500		ගෙවූ ආදායම් බදු	150
ඉඩම්	1100			

අමතර තොරතුරු :

01. 2014-3-31 දිනට ඉතිරි බඩු කොටස රු. 150,000 ක මින් රු. 50,000 කොට 2014-04-05 දින රු. 35,000 ට විකුණා ඇත.
02. රු. 100,000 ණයගැතියෙකු 2014-04-20 දින බුන්වත් බව ලබා ඇත.
03. සේවක වන්දි නඩුවක් අධිකරණයේ තිත්ද වෙමින් පවතින අතර, රු. 250,000 ක වන්දියක් ගෙවීමට සමාගමට සිදුවන බව නීතිඥවරයාගේ අදහසයි.
04. රු. 300,000 පිරිවැය වූ 2012-04-01 මිලට ගන්නා ලද මෝටර් රථයක් 2014-03-31 දින විකුණා ලද මුදල මෝටර් රථ විකුණුම් ගිණුමට බැර කිරීම හැර වෙනත් සටහනක් තබා නැත. මෝටර් රථ 10% බැගින් සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව ක්ෂය කරයි.
05. 2013-10-01 දින මිලට ගත් රු. 200,000 ට පිරිවැය වූ පරිගණකයක් ගැණුම් ගිණුමට හර කර ඇත. පරිගණක 20% බැගින් වාර්ෂිකව ක්ෂය කරනු ලබයි.
06. 2013-12-31 දින ප්‍රචාරක සමාගමක් සමඟ වර්ෂයක් සඳහා ප්‍රචාරණ ගිවිසුමකට එලැඹී ගෙවන ලද වාර්ෂික ප්‍රචාරක ගාස්තුව ප්‍රචාරණ ගාස්තු ගිණුමට හර කර ඇත.
07. අධ්‍යක්ෂක මණ්ඩල තීරණ
 1. සේවක පාරිභෝගික සඳහා රු. 215,000 වෙන් කිරීම.
 2. පොදු කාචනයට රු. 100,000 මාරු කිරීම.
 3. සාමාන්‍ය කොටස් සඳහා රු. 150,000 ලාභාංශ ප්‍රකාශ කිරීම.
08. විගණන ගාස්තු රු. 25,000 ගෙවිය යුතුවේ.
09. ගොඩනැගිලි වාර්ෂිකව සරල මාර්ග ක්‍රමයට 5% බැගින් ක්ෂය කරනු ලබයි.
10. කොටස් නිකුත් කර ලද රු. 500,000 හි නව ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. මේ පිළිබඳව සටහන් තබා නැත.
11. ආදායම් බදු, බදු පෙර ගුද්ධ ලාභයෙන් 1/5 යි.
12. ඉඩම රු. 400,000 හි ප්‍රත්‍යාගණනය කිරීම.

අවශ්‍ය වන්නේ

1. 2014-3-31 දිනෙන් අවසන් වන වර්ෂයේ විස්තරණ ආදායම් ප්‍රකාශය
2. 2014-03-31 දින මූල්‍ය තත්ව ප්‍රකාශය
3. 2014-3-31 දිනෙන් අවසන් වන වර්ෂයේ හිමිකම් වෙනස්වීම් ප්‍රකාශය

(02) (අ)

වර්ෂය තුළ මුදල් ලැබීම් හා ගෙවීම් සාරාංශය

විගණන සේවා සැපයීම සඳහා සහතික, උදාර සහ ඉසුරු හවුලක් ගෙන යයි.

අ. ඔවුන්ගේ හවුල් ගිවිසුම

1. හවුල් වේතන - සහන් මාසිකව රු. 5000
උදාර මාසිකව රු. 4000
2. ප්‍රාග්ධනයට පොලී - 10%
3. ලාභ බෙදා හැනීම - 2:2:1 අනුපාතයට

2014. 04. 01 දිනට මුද්‍රය තත්ත්ව ප්‍රකාශනය

ප්‍රාග්ධන ගිණුම	S	200,000	ජංගම නොවන වත්කම්	450,000
	U	200,000	දේපොල	
	I	100,000	ජංගම වත්කම්	
ජංගම ගිණුම්	S	50,000	තොග - ලිපිද්‍රව්‍ය	30,000
	U	30,000	ණායගැති ලැබිය යුතු දෑ	180,000
	I	20,000	මුදල්	40,000
වගකීම් - ගෙවිය යුතු		100,000		
		700,000		700,000

ලැබීම්		
සේවා ආදායම්		960,000
දේපළ කුලී ආදායම්		50,000
20% ණය - සහන් (2014/10/01 ලබාගත්)		100,000
ගෙවීම්		
ලිපිද්‍රව්‍ය		80,000
සේවක වැටුප්		50,000
හවුල්කරු වේතන	S	30,000
	U	25,000
ණාය පොලී - සහන්		1,000
ගැනිලි	S	12,000
	U	6,000
	K	8,000
කාර්යාල වියදම්		150,000

අමතර තොරතුරු :-

1. දේපළ පිරිසිදු උපකරණ පොත් අගය මත 10% බැගින් ක්ෂය කරනු ලබයි.
2. කාර්යාල වියදම් සඳහා ගෙවිය යුතු රු. 100,000 2014/04/01 දිනට සැවිති අතර විය වැඩි වගකීම් යටතේ දක්වා ඇත. 2015/3/31 දිනෙන් අවසන් වර්ෂය තුළදී මෙම හිඟ මුදල සම්පූර්ණයෙන් ගෙවා ඇත. මෙම වසරට අදාළව රු. 60,000 ගෙවිය යුතුවේ.
3. පසුගිය වසරට අදාළව ලැබිය යුතු සේවා ආදායම් සම්පූර්ණයෙන් මෙම වර්ෂයේදී ලැබී ඇත. ප්‍රවර්ධන වර්ෂයට අදාළ සේවා ආදායම් හිඟ නොමැත.
4. 2014/04/01 දින කමිස් හවුලට බඳවාගත් අතර ඉසුරු හවුලෙන් විශ්‍රාම ගන්නා ලදී.
- වැඩි නව හවුල් කරු රු. 100,000 මුදලින් හා රු. 50000 ලිබඩු රැගෙන එන ලදී. උදාර ද අමතර ප්‍රාග්ධනය ලෙස රු. 50000 රැගෙන එන ලදී.
5. ලිපි ද්‍රව්‍ය 2015/3/31 දිනට රු. 40000 තොගයක් ගබඩාවේ ඉතිරිව ඇත.
6. ඉසුරුට ගෙවිය යුතු මුළු මුදල නය ගිණුමකට මාරුකර 10% බැගින් වු වාර්ෂික පොලියක් ගෙවීමට එකඟ විය. පොලී උපවිතව ණය ගිණුමට මාරු කෙරේ.
7. වැඩි නව හවුලේ කීර්ති නාමය රු. 500,000 වු අතර ප්‍රාග්ධනය ගිණුම් ගැළපිය යුතුවේ.
8. නව හවුල් ගිවිසුම් - හවුල් වේතන හා ප්‍රාග්ධනය පොලී අනුපාතයක් වෙනස් නොවේ.
ලාභ බෙදා හැනීමට 5:3:2 ලෙස වෙනස් විය.
9. පොත්වල සටහන් නොවු ලිපිද්‍රව්‍ය - උදාර - 3000
ගැනිලි - කමිස් - 2000

අවශ්‍ය වන්නේ,

1. 2015/3/31 දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශය හා විසර්ජන ගිණුම
2. ප්‍රාග්ධනය ගිණුම හා ජංගම ගිණුම් අනුකීරු ක්‍රමයට
3. ඉසුරු ණය ගිණුම

(ආ)

එකලස් සහ නිමැවුම් ලෙස නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ ගබඩාවක් සීමිත රොෂාන් පොදු සමාගමට ඇත. එම සමාගම 'කුඩා ප්‍රමාණයේ' සහ 'විශාල ප්‍රමාණයේ' ලෙස වර්ග දෙකක බෝතික්කන් නිෂ්පාදනය කරයි. නිෂ්පාදන ක්‍රියාවලියේ දී ඒවා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක හරහා ගමන් කරයි. පහත තොරතුරු දී ඇත.

(03)

i) පහත දැක්වෙන්නේ 2011 ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාස තුනේ රාජ්‍යයේ ව්‍යාපාරයේ බැංකු සැසඳුම් පත්‍ර 3 කි.

	ඔක්තෝබර්	නොවැම්බර්	දෙසැම්බර්
මුදල් පොතට අනුව ශේෂය	10 000	27 000	19 000
+ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්	30 000	23 000	40 000
	40 000	50 000	59 000
- නිශ්කාශනය නොවූ චෙක්	10 000	38 000	39 000
බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය	30 000	12 000	20 000

එක් එක් මාසයේ නිශ්කාශනය නොවූ චෙක් ඊළඟ මාසයේ දී නිශ්කාශනය වී තිබූ අතර ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් සියල්ල ඊළඟ මාසයේ ගෙවීමට ඉදිරිපත් වී තිබුණි. දෙසැම්බර් මාසයේ තැන්පතු 260 000 ද චෙක්පත් සඳහා ගෙවීම් රු. 257 000 ද බැංකු ප්‍රකාශනය අනුව අනාවරණය විය. නොවැම්බර් මාසයේ තැන්පතු මුදල් පොත අනුව රු. 252 000 ද නිකුත් කළ චෙක් රු. 235 000 ද විය.

2011 නොවැම්බර් මාසයේ සුරංචිත් ව්‍යාපාරයේ ණයහිමියන් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.

	ගැනුම්	ආපසු යැවුම්	මුදල්	ලද වට්ටම්
A	45 000	5 000	28 000	2 000
B	15 000		8 000	1 000
C	60 000	250 00	28 000	2 000
D	30 000		15 000	1000
	150 000	15 000	79 000	6 000

- ❖ A ගෙන් ලබා ගත් තොග ගැනුම් ජ.නලයේ රු.48 000 ලෙස වාර්තා කර ඇත.
- ❖ C ට ආපසු යවන ලද රු. 10 000 C ගේ ගිණුම් වාර්තා කර ඇත.
- ❖ ලද වට්ටම් තීරුව එකතු කිරීමේදී රු. 16 000 ලෙස සටහන්ව ඇත.
- ❖ D ට ගෙවන ලද රු. 15 000 ක මුදල් පොතේ පමණක් වාර්තා වී ඇත.

අවශ්‍ය වන්නේ,

1. පාලන ගිණුම (ගිණුම් පොත්වල වාර්තා වී ඇත.)
2. පුද්ගලික ණයහිමි ගිණුම්
3. සංශෝදිත පාලන ගිණුම්
4. ශේෂ සැසඳුම් ලේඛණය

(ii) සේවක වැටුප් පිළිබඳව නාලකගේ ව්‍යාපාරයේ 2011 දෙසැම්බර් මාසයට අදාළව පහත තොරතුරු සපයයි.

- ❖ සේවකයින්ට ගෙවන ලද වැටුප් රු. 76 000
- ❖ ගෙවිය යුතු සේවක වැටුප් - සුරග රු. 9 000
- ❖ අර්ථ සාධක අරමුදලට අඩු කිරීම් 10 000 සියළුම සේවකයින් සඳහා
- ❖ අර්ථ සාධක අරමුදල සේවක දායක අනුපාතය දළ වැටුපෙන් 10%
- ❖ සුරංග හැර අනෙක් සේවකයන් ලබා තිබූ ණය මුදල සඳහා අඩු කිරීම් රු. 5 000

	රු.		රු.
කම්හල් කුලී	120 000	වනු අමුද්‍රව්‍ය - එකලස්	106 000
යන්ත්‍ර ක්ෂය	80 000	- නිමැවුම්	59 000
සේවක රක්ෂණ වාරික	50 000	- ගබඩා	11 000

අදාළ වෙනත් තොරතුරු:

(i)	එකලස්	නිමැවුම්	ගබඩාව
යන්ත්‍ර පිරිවැය (රු.)	300 000	500 000	-
බිම් ප්‍රමාණය (වර්ග මීටර)	10 000	6 000	4 000
සේවක සංඛ්‍යාව	60	30	10
අයවැයගත යන්ත්‍ර පැය	5 000	2 000	-
අයවැයගත ශ්‍රම පැය	2 000	8 000	-

(ii) එකලස් සහ නිමැවුම් දෙපාර්තමේන්තුවලට පිළිවෙලින් 60% ක් සහ 40% ක් ලෙස ගබඩාව සේවා සපයයි.

(iii) පහත පදනම්වලට අනුව පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කෙරෙයි:

- එකලස් දෙපාර්තමේන්තුව - යන්ත්‍ර පැය
- නිමැවුම් දෙපාර්තමේන්තුව - ශ්‍රම පැය

(iv) ඒකකයක් සඳහා අවශ්‍ය පැය (විශාල ප්‍රමාණයේ බෝතික්කකුට):

- යන්ත්‍ර පැය: එකලස් දෙපාර්තමේන්තුව පැය 4
- ශ්‍රම පැය: නිමැවුම් දෙපාර්තමේන්තුව පැය 5

(v) විශාල ප්‍රමාණයේ බෝතික්කකු නිෂ්පාදනය කිරීමට අදාළ සකාස සාප්පු පිරිවැය:

- සාප්පු අමුද්‍රව්‍ය රු. 100
- සාප්පු ශ්‍රමය රු. 150

(vi) විශාල ප්‍රමාණයේ බෝතික්කකුගේ විකුණුම් මිල රු. 600 කි.

අවශ්‍යවන්නේ:

- (1) විභාජන පදනම දක්වමින් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව (ගබඩාවේ පොදු කාර්ය පිරිවැය නැවත විභාජනය ද ඇතුළුව)
- (2) විශාල ප්‍රමාණයේ බෝතික්කකුගේ නිෂ්පාදන පිරිවැය
- (3) විශාල ප්‍රමාණයේ බෝතික්කකු 200 ක් විකිණීමෙන් ලැබිය හැකි ලාභය හෝ අලාභය

අවශ්‍ය වන්නේ

1. වැටුප් හා වේතන පාලන ගිණුම පිළියෙල කරන්න.

(04) (අ)

2012.03.31 සහ 2011.03.31 දිනට සීමිත ගංගා පොදු සමාගමේ සාරාංශයක් ගේ පත්‍ර පහත පරිදි වේ:

	2012.03.31 (රු.'000)	2011.03.31 (රු.'000)
ඉඩම්	1 250	1 600
ගොඩනැගිලි	250	150
ගොඩනැගිලි මත සමුච්චිත ක්ෂය	(115)	(90)
යන්ත්‍ර සූත්‍ර	400	400
යන්ත්‍ර සූත්‍ර මත සමුච්චිත ක්ෂය	(120)	(80)
තොගය	125	150
ණයගැනියෝ	750	600
බැංකුවේ ඇති මුදල්	100	70
එකතුව	<u>2 640</u>	<u>2 800</u>
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	800	800
රඳවාගත් ඉපැයුම්	480	300
දිගුකාලීන ණය (2011.03.31 දින ලබා ගත්)	800	1 000
ණයගිම්යෝ	450	620
ගෙවිය යුතු පොලී	60	-
ගෙවිය යුතු ආදායම් බදු	50	80
එකතුව	<u>2 640</u>	<u>2 800</u>

අතිරේක තොරතුරු:

- (i) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බදු පෙර ලාභය රු. 200 000 කි.
- (ii) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගෙවිය යුතු ණය පොලියෙන් බාගයක් පමණක් ගෙවා ඇත.
- (iii) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. 100 000 ක් වැයකර ගොඩනැගිල්ලට නව කොටසක් එකතු කරන ලදී නවද වර්ෂය තුළ දී සමාගම සතු ඉඩම් කැබැල්ලක් රු. 600 000 ක මුදලකට විකුණන ලදී.
- (iv) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී යන්ත්‍ර සූත්‍ර කිසිවක් මිල දී ගෙන හෝ විකුණා හෝ නොමැත.
- (v) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී කොටස් නිකුත් කිරීමක් හෝ ලාභාංශ ගෙවීමක් හෝ සිදුකර නොමැත.

අවශ්‍යවන්නේ:

අදාළ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය.

(ආ) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂයේ සීමිත අමිල පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	600
රඳවාගත් ඉපැයුම්	400
15% ණයකර	500
ජංගම වගකීම්	300
ජංගම නොවන වත්කම්	1 250
ජංගම වත්කම්:	
තොගය	300
(2011.04.01 දිනට තොගය රු. 500 000)	
ණයගැනියෝ	400
මුදල් සහ මුදල් සමාන ද	50
විකුණුම්	3 000
විකුණුම් පිරිවැය	2 200
වර්ෂය සඳහා ආදායම් බදු	200
වර්ෂයේ ලාභය	400

අවශ්‍යවන්නේ:

- (1) ක්ෂණික අනුපාතය
- (2) කොග පිරිවැයුම් අනුපාතය
- (3) මුළු වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය
- (4) ණය - හිමිකම් අනුපාතය
- (5) පොලී ආවරණ අනුපාතය

(05) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා "යුනයිටඩ් ස්පෝර්ට්ස් ක්ලබ්" සම්බන්ධයෙන් පහත තොරතුරු අදාළ වේ.

(i) සංගමයේ සාමාජිකයින් 60 ක් සිටින අතර සාමාජිකයකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 1 000කි.

(ii) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලැබීම් සහ ගෙවීම් ගිණුම

	රු.		රු.
ශේෂය ඉ/ගෙ	20 000	වැටුප්	20 000
සාමාජික මුදල්	65 000	විදුලිය	24 000
ගෘහස්ථ ක්‍රීඩාංගනය කුලී		ක්‍රීඩා සඟරාවක් සඳහා දායකය	9 000
ආදායම	155 000	ආහාර ද්‍රව්‍ය මිලට ගැනුම්	80 000
ආපන ශාලා ආදායම්	155 000	ගෘහස්ථ ක්‍රීඩාංගන නඩත්තුව	
		වියදම්	30 000
		ශේෂය ප/ගෙ	89 000
	<u>400 000</u>		<u>400 000</u>

(iii) වැටුප්වල සංයුතිය

	රු.
ක්‍රීඩාංගන භාරකරු	72 000
ආපනශාලා භාරකරු	60 000
කාර්යාල ලිපිකරු	36 000
එකතුව	<u>168 000</u>

(iv) වර්ෂය සඳහා පංගම නොවන වත්කම් ක්ෂයවීම් රු. 50 000 ක් විය. පංගම නොවන වත්කම්වලින් 20% ක් ආපනශාලාවෙහි භාවිත කෙරේ.

(v) විදුලිය වියදමින් 20% ක් ආපනශාලාව සඳහා අයකළ යුතුය.

(iv) පංගම වත්කම් සහ පංගම වගකීම්

	2012.03.31(රු.)	2011.04.01 (රු.)
තොගය ආහාර	50 000	60 000
ගෙවිය යුතු විදුලිය	3 000	2 000
ක්‍රීඩා සඟරාව සඳහා ඉදිරියට ගෙවූ දායකය	4 000	3 000
හිඟ හිටි සාමාජික මුදල්	5 000	5 000
කලින් ලද සාමාජික මුදල්	?	10 000

අවශ්‍යවන්නේ :

(1) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

(අ) ආපනශාලාවේ ලාභය හෝ අලාභය

(ආ) ආදායම් සහ වියදම් ගිණුම

(2) 2012.03.31 දිනකට කලින් ලද සාමාජික මුදල්

(06) 2011.03.31 දිනට පහත සඳහන් දේපල, පිරිසත සහ උපකරණ ආයතනයකට අයිතිව තිබුණි.

	රු.' 000	රු.' 000
ඉඩම් (පිරිවැයට)		1 200
ගොඩනැගිල්ල (පිරිවැයට)	2 000	
සමුච්චිත ක්ෂය	(500)	1 500
කාර්යාල උපකරණ (පිරිවැයට)	500	
සමුච්චිත ක්ෂය	(200)	

අතිරේක තොරතුරු:

- (i) සියලුම ක්ෂය කළ හැකි වත්කම් ක්ෂය කිරීම සඳහා සරල මාර්ග ක්‍රමය භාවිත කරනු ලැබේ.
- (ii) ගොඩනැගිල්ල 2006.04.01 දින ඉදිකරන ලදී. එහි අපේක්ෂිත ජීව කාලය වසර 5 ක් වන අතර ඇස්තමේන්තුගත සුන්බුන් අගය රු. 500 000 ක් වේ.
- (iii) කාර්යාල උපකරණ 2009.04.01 දින මිලට ගන්නා ලදී. එහි අපේක්ෂිත ජීව කාලය වසර 5ක් වන අතර සුන්බුන් අගයක් නොමැත.
- (iv) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී පහත සඳහන් ගනුදෙනු සහ සිද්ධි සිදුවිය.
 - (අ) රු. 300 000 ක් මුදලින් වියදුම් කරමින් 2011.04.01 දින ගොඩනැගිල්ල නවීකරණය කරන ලදී. මෙදිනට ගොඩනැගිල්ල ඉතිරි ජීව කාලය වසර 12 ක් ලෙස නැවත ඇස්තමේන්තු කරන ලද අතර එහි ඇස්තමේන්තුගත සුන්බුන් අගය නොවෙනස්ව පවතී.
 - (ආ) බැංකු ණයක් ලබාගනිමින් 2011.04.01 දින රු. 1 200 000 කට මෝටර් රථයක් මිලට ගන්නා ලදී. එහි අපේක්ෂිත ජීව කාලය සහ සුන්බුන් අගය පිළිවෙලින් වසර 5ක් සහ රු. 200 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී.
 - (ඉ) වෘත්තීය තක්සේරුවක විසින් 2012.03.31 දින ඉඩම් රු. 1 500 000 කට ප්‍රත්‍යගණනය කරන ලදී.

අවශ්‍යවන්නේ :

- (1) 2012.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී සිදු වූ ගනුදෙනු සහ සිද්ධි වාර්තා කිරීමට ජර්නල් සටහන් (මුදල් ද ඇතුළුව)
- (2) 2012.03.31 දිනට සෑම දේපල, පිරිසත සහ උපකරණ අයිතමයක් ධාරණ වටිනාකම.

(07)

i). තරුඳු ව්‍යාපාරය 2015 ජන 01 දින රු. 500,000 මුදල් හා රු. 400,000 කාර්‍යාල උපකරණ තොගයක් ද යොදමින් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලදී. මාසය තුළ සිදුවූ ගනුදෙනු ගිණුම්කරණ සමීකරණය ඇසුරින් පහත දැක්වා ඇත.

ගනු දෙනු	ප්‍රාග්ධනය				වගකීම්	
	මුදල්	ණයගැති	තොග	යන්ත්‍ර	ණය ගිණිගත්	බැංකු ණය
1.	-150000		+150,000			
2.			+ 200,000		+200,000	
3.	+100000					+100,000
4.	-250,000			+250,000		
5.	-25,000				-25,000	
6.		+300,000	-250,000		+ 50,000	
7.	+100000		-80,000		+20,000	
8.	-120,000				-120,000	
9.	-45000				-5000	-30,000
10	+80000	-100,000			-20000	-10,000

අමතර තොරතුරු

- 1) රු.50000 ක කාර්‍යාල උපකරණ හා රු. 30000 ක යන්ත්‍ර මාසික ක්ෂය ලෙස ලියා හල යුතුය.
- 2) රු. 400000 ගැනිලි සිදුකර ඇති අතර රු. 800000 ලී බඩු මිලදී ගැනීමක් වෙනුවෙන් ගෙවන ලද මුදල් වියදමක් සේ සකසා 8 වන ගනුදෙනුවෙන් වැඩි කර ඇත.
- 3) 8 වන ගනුදෙනුවේ සඳහන් සැකිලි හැර වෙනත් ගැනිලි සිදුකර ඇත.

අවශ්‍ය විස්තර

1. 1 - 10 ගනුදෙනු විස්තර කිරීම
2. ආදායම් ප්‍රකාශය පිළියෙල කිරීම

(ii) සීමිත රංග සමාගම රු. 800,000 ක ස්ථාවර පිරිවැය ධාරිත මට්ටමක නිෂ්පාදන පිරිවැය පහත පරිදිවේ. නිෂ්පාදන ඒකකයක විකුණුම් මිල රු. 800 නිෂ්පාදන ඒකකය විවලස පිරිවැය රු.600 වර්තමාන නිෂ්පාදන මට්ටමක ඒකක 10000කි.

1. සම්පූර්ණ අවස්ථාවේ නිෂ්පාදන ස්තක ප්‍රමාණය
2. දායක විකුණුම් අනුපාතයක්
3. රු. 300,000 ලාභයක් ඉපයීමට විකිණිය යුතු ඒකක ප්‍රමාණය කොපමණද?
4. වර්තමාන විකුණුම් මට්ටමේදී ආදායම් ප්‍රකාශයකි පිළියෙලකර ලාභ ගණනය කරන්න.